

CA



THE INSTITUTE OF
CHARTERED ACCOUNTANTS
OF SRI LANKA

SUGGESTED SOLUTIONS

KE2 – Management Accounting Information

සැප්තෝමැබර් 2018

1 වන කොටස

පිළෙනු ඇංක 01

1.1

ඉගෙනුම් එලය: 1.1.2
පිටු අංක: 104/105
නිවැරදි පිළිතුර : C

1.2

ඉගෙනුම් එලය: 2.2.1
පිටු අංක: 30/32
නිවැරදි පිළිතුර : C

1.3

ඉගෙනුම් එලය: 3.1.3
පිටු අංක: 401/406
නිවැරදි පිළිතුර : D

1.4

ඉගෙනුම් එලය: 4.1.1
පිටු අංක: 449-451
නිවැරදි පිළිතුර : B

1.5

ඉගෙනුම් එලය: 4.2.3
පිටු අංක: 483
නිවැරදි පිළිතුර : B

1.6

ඉගෙනුම් එලය: 5.1.1
පිටු අංක: 523
නිවැරදි පිළිතුර : C

1.7

ඉගෙනුම් එලය: 5.2.1
පිටු අංක: 543
තිවැරදි පිළිතුර : C

1.8

ඉගෙනුම් එලය: 6.1.1
පිටු අංක: 603/604
තිවැරදි පිළිතුර : B

1.9

ඉගෙනුම් එලය: 7.1.1
පිටු අංක: 648-665
තිවැරදි පිළිතුර : B

1.10

ඉගෙනුම් එලය: 7.2.2/7.2.3
පිටු අංක: 719-722
තිවැරදි පිළිතුර : A

(2 x 10 = මුළු ලකුණු 20)

පිළිණර 02

2.1

ඉගෙනුම් එලය: 1.2.2	
පිට අංක: 151-153	
	ගණනය කිරීම
(i)	<p>ලාභදායී බාණ්ඩ ප්‍රමාණය (EBQ) යනු</p> $\sqrt{\frac{2C_o D}{C_h(1-D/R)}}$ $= \sqrt{\frac{2*500*60,000}{40*(1-60,000/180,000)}}$
	= අදාළ මුදල 1,500
(ii)	<p>මුළු තොග පවත්වාගෙන යාමේ සහ පිහිටුවේමේ පිරිවැය ඉතිරිය</p> $= EBQ/2*C_h*(1-D/R) + එක් පිහිටුවේමක පිරිවැය * පිහිටුවේම ප්‍රමාණය$ <p><u>වර්තමාන තනත්වය</u></p> $= \{5000/2 * 40 * (1-60,000/180,000)\} + \{60,000/5,000 * 500\}$ $= 66,667 + 6,000$ <p><u>පුදස්න මට්ටමේදී</u></p> $= \{1,500/2 * 40 * (1-60,000/180,000)\} + \{60,000/1,500 * 500\}$ $= 20,000 + 20,000$ <p>අලේක්සින ඉතිරිය = රු. 72,667 - රු. 40,000</p>
	= රු. 72,667
	= රු. 40,000
	= රු. <u>32,667</u>

2.2

ඉගෙනුම් එලය: 1.3.1		
පිට අංක: 184		
	ගණනය කිරීම	අගය (රු.)
(i)	<u>නිතා අවම ගෙවීම (රු.)</u> නිතා ගෙවීම = $100 * \text{පැය } 8 = 800$ + අතිකාල = $100 * 150\% * \text{පැය } 2 = 300$ මුළු අගය = 1,100	රු. 1,100
(ii)	<u>පැරණි ක්‍රමයේ පරිවර්තන පිරිවැය (රු.)</u> මුළු වේතනය = 1,100 පොදුකාර්ය පිරිවැය = 1,200 මුළු පිරිවැය = 2,300 එක් එකකයක් සඳහා පරිවර්තන පිරිවැය = $2,300 / 50$	රු. 46
(iii)	<u>කැබලි යෝජනා ක්‍රමයේ - පරිවර්තන පිරිවැය (රු.)</u> එක් එකකයක් සඳහා අගය (25 * 60) = 1,500 පොදුකාර්ය පිරිවැය = 1,200 මුළු පිරිවැය = 2,700 එකකයක් සඳහා පරිවර්තන පිරිවැය = $2,700 / 60$	රු. 45

2.3

ඉගෙනුම් එලය: 2.1.1		
පිට අංක: 20-23		
	ගණනය කිරීම	
(i)	<u>මධ්‍යනායයේ සම්මත දේශීලය (SEM)</u> $\text{SEM} = \frac{\sigma}{\sqrt{n}}$ $\text{SEM} = 30 / \sqrt{225}$ $= \text{මිනින්ද } 2$	
(ii)	<u>95% ක රිණුම් මට්ටමේ සතා මධ්‍යනාය කාලය</u> $90 +/-(1.96 * 2)$ $(90 + 3.93) - (90 - 3.92)$ $93.93 - 86.08$	

2.4

ඉගෙනුම් එලය: 2.4.2	
පිටු අංක: 302	
ගණනය කිරීම	
(i)	<u>නව ලාභ ආන්තිකයට අනුව</u> පැකටුවුවක පිරිවැය = $1,140/(1,000/40) = (45.60)$ පැකටුවුවක විකුණුම් මිල = $69/115\% = 60.00$ විස් පැකටුවුවක ලාභය = <u>14.40</u> <u>ලාභ ආන්තිකය</u> $14.4/60 = \underline{\underline{24\%}}$
(ii)	<u>පැවති ලාභ ආන්තිකය</u> කිලෝගුම් 1 ක් සඳහා පැවති සැපයුම් මිල = $1,140/1.2 = 950$ පැකටුවුවක පිරිවැය = $950/(1,000/50) = (47.50)$ VAT රහිත පැකටුවුවක විකුණුම් මිල = $69/115\% = 60.00$ පැකටුවුවක ලාභය = <u>12.50</u> <u>ලාභ ආන්තිකය</u> = $12.5/60 = \underline{\underline{20.83\%}}$
(iii)	පැවති ලාභය කිලෝගුම් එකක පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස = $12.5*20 = 250/950 = 26.31\%$ නව ලාභය කිලෝගුම් එකක පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස = $14.4*25 = 360/1,140 = 31.58\%$ උපයන ලද ලාභ ප්‍රතිශතයේ දිනාත්මක වෙනස = <u>5.27%</u>

2.5

ඉගෙනුම් එලය: 2.5.1	
පිටු අංක: 338	
ගණනය කිරීම	
දෙදෙනික අපේක්ෂිත ඉල්ලම = $2,000*0.3 + 2,500*0.5 + 3,000*0.2$	2,450
අදුදුලුමක අපේක්ෂිත රිවලා පිරිවැය = $70*0.5 + 75*0.4 + 80*0.1$	රු. 73
	(රු.)
විකුණුම් ආදායම = $2,450*120$	294,000
රිවලා පිරිවැය = $2,450 * 73$	(178,850)
දායකය	115,150
ස්ථාවර ගාස්තුව	(7,500)
අපේක්ෂිත දෙදෙනික ලාභය	107,650

2.6

ඉගෙනුම් එලය: 4.1.1	
පිටු අංක: 433	
ගණනය කිරීම	
<u>වසර 10 දි, ස්ථාවර තැනපත්වේ අගය</u>	
= $25,000,000 * (1.08)^3 * (1.10)^5 * (1.12)^2$	
= $25,000,000 * (1.259712) * (1.61051) * (1.2544)$	
= රු. 63,622,502	
<u>අදාළ ප්‍රතිලාභය</u>	
= රු. 65,000,000 - රු. 63,622,502	
= <u>රු. 1,377,498</u> (අදාළ දන ප්‍රතිලාභය)	

2.7

ඉගෙනුම් එලය: 4.2.3	
පිටු අංක: 479	
අදාළ මුදල් ගලා ඒමේහි වර්තමාන අගය (PV) (රු.මිලියන 20) = $2.6900 * 20 =$	රු. මිලියන 53.8
අදාළ වර්තමාන අගය (NPV)	16.85
ප්‍රාග්ධන ටියදම් වල වර්තමාන අගය	36.95
වට්ටම් අනුපාතය (වට්ට 00 + වට්ට 01)	1.8475
වික් වර්ෂයක් සඳහා ප්‍රාග්ධන ටියදම	20
මුළු ප්‍රාග්ධන ටියදම	40

2.8

ඉගෙනුම් එලය: 5.1.2

පිටු අංක: 525

ප්‍රමත පිරිවැයකරණය සඳහා රීවේවනයන්

(i) නිෂ්පාදනයන්හි හඳුසි අවශ්‍යතාවය, නිෂ්පාදිත ජ්‍යෙ වනුය කෙරී එම, උසස් ගුණාන්තමක ප්‍රමිත වැනි දැ නිසා මෙය තුනන ව්‍යාපාරික පරිසරය තුළ සිමා සහිතව භාරිතා වේ.

(ii) මෙම තුමය පාරම්පරිකව ග්‍රමය බහුවත භාරිතා වන මෙහෙයුම් සඳහා වධා සුදුසු වන අතර වර්තමාන කර්මාන්ත බොහෝමයක් යන්ත්‍ර සුනු වැඩි වශයෙන් යොදා ගනී.

(iii) ප්‍රමත පිරිවැයකරණය වධාත් සුදුසු වනුයේ පුනර්විර්ත මෙහෙයුම් පද්ධතින් සහ සම්පාදන නිපැයුම් පවතින විරෝධය. නමුදු වර්තමාන මෙහෙයුම් පද්ධතින් සහ නිෂ්පාදිතයන් එසේ නොවේ.

(iv) රීවලතා රිජ්ලේෂණය මූලික වශයෙන් පිරිවැය පාලනය රීමේල මත මූලිකත්වය ලබාදෙන අතර නිෂ්පාදනයේ ප්‍රමිතය, පාරිගේහික තාර්තිය ගැන සැලකීමක් නොදක්වයි.

(v) ප්‍රමත පිරිවැයකරණ පද්ධතින් සකසා ඇත්තේ ව්‍යාපාර පරිසරය බොහෝ විට ස්ථාවර හා වෙනසකම් වලට භාර්තනය නොවන රීට වූවත්, වර්තමාන ව්‍යාපාර පරිසරය ඉනා ඉක්මණින් වෙනසට්ම් ව්‍යාපාර භාර්තනය වේ.

(vi) ප්‍රමත පිරිවැයකරණ පද්ධතින්, ව්‍යාපාරයේ කාර්යවලයන් ප්‍රමිතිනට අනුව සිදුවීම පිළිගනු ලබන අතර නමුදු වර්තමාන ව්‍යාපාර පරිසරයන් අඛණ්ඩ වර්ධනය වන මෙහෙයුම් පද්ධතින් වෙන සේන්ද කර ඇත.

2.9

ඉගෙනුම් එලය: 5.2.1
පිටු අංක: 537
අම අනුපාත රිව්ලනාවය = [සම්මත අනුපාතකය - සනාථ අනුපාතකය) * සනාථ පැය 220,000 = (500 - 480) * සනාථ පැය
සනාථ පැය = 11,000
අම කාර්යක්ෂමතා රිව්ලනාවය = (ප්‍රමත පැය - සනාථ පැය) * ප්‍රමත අනුපාතකය = (13,200 - 11,000) * 500 = 1,100,000 (වාසිදායක)

2.10

ඉගෙනුම් එලය: 7.4.1		
පිටු අංක: 679		
අයිතමය	ගණනය කිරීම	සත්‍ය පතිතව (රු.)
විකුණුම් ආදායම	= 160,000 - 18,000	142,000
විකුණුම් පිරිවැය		
දවා පිරිවැය	= 48,000 + 3,500	(51,500)
ගම පිරිවැය	= 35,000 - 8,000	(27,000)
විවෘත නිෂ්පාදන පොදුකාරය	= 7,000 - 900	(6,100)
		57,400
ස්ථාවර පිරිවැය	= 15,000 + 2,500	(17,500)
ලාභය		39,900

2 වන කොටස

පිළිණර 03

ඉගෙනුම් එලය: 2.3.1/2.4.2

පිට අංක: 40/44/306

(a)

$$(i) \text{ උක් } = (30*30\% + 35*45\% + 40*25\%)$$

අපේක්ෂිත ආදායම = රු. මිලියන 34.75

අපේක්ෂිත ලාභය = රු. මිලියන 34.75 - රු. මිලියන 27 = රු. මිලියන 7.75

$$\text{කපු} = (30*30\% + 45*45\% + 40*25\%) =$$

අපේක්ෂිත ආදායම = රු. මිලියන 39.25

අපේක්ෂිත ලාභය = රු. මිලියන 39.25 - රු. මිලියන 31 = රු. මිලියන 8.25

(ii) උක්

සම්බන්ධතාව (p)	x	(x - x̄)	(x - x̄) ²	p(x - x̄) ²
30%	3	(4.75)	22.5625	6.77
45%	8	0.25	0.0625	0.03
25%	13	5.25	<u>27.5625</u> <u>50.1875</u>	<u>6.89</u> <u>13.69</u>

සම්මත අපගමනය = $\sqrt{\sum p(x - x̄)^2} = \sqrt{13.69} =$ රු. මිලියන 3.7

කපු

සම්බන්ධතාව (p)	x	(x - x̄)	(x - x̄) ²	p(x - x̄) ²
30%	(1)	(9.25)	85.56	25.67
45%	14	5.75	33.06	14.88
25%	9	0.75	<u>0.56</u> <u>119.18</u>	<u>0.14</u> <u>40.69</u>

සම්මත අපගමනය = $\sqrt{\sum p(x - x̄)^2} = \sqrt{40.69} =$ රු. මිලියන 6.38

(b) රිවලන සංගුණකය = සම්මත අපගමනය / අපේක්ෂිත අගය

$$\text{උක්} = 3.7/7.75 = 48\%$$

$$\text{කපු} = 6.38/8.25 = 77.3\%$$

රිවලන සංගුණකය ඉහළ අගයක් ගති නම් වියින් අදහස් වනුයේ එහි අවධානම වැඩි අගයක් ගන්නා බවයි. මේ නිසා උක් වායා කිරීම අවධානම අසු කර ගැනීමට උපකාරී වේ.

(මුළු ලකුණු 10)

පිළිතුර 04

ඉගෙනුම් එලය: 3.2.2

පිටු අංක: 414-420/422

(a)	කර්මාන්තකාල පොදුකාර්ය ගණනය කිරීම	(රු.)
	A නිෂ්පාදිතය = $100 * 25,000 =$	2,500,000
	B නිෂ්පාදිතය = $200 * 32,500 =$	6,500,000
	C නිෂ්පාදිතය = $300 * 20,000 =$	6,000,000
	මුළු පොදුකාර්ය	15,000,000

පිරිවැය සාධිතය	ඩීයාකාරකම් මට්ටම	%	පිරිවැය (රු.)	සාධකයකට පිරිවැය (රු.)
යන්ත්‍ර සකස් කිරීම් ගණන	300	40%	6,000,000	20,000
ගැනම් ඇශ්‍යාවුම් ගණන	1,600	40%	6,000,000	3,750
ගනදෙනුකරුවන් ගණන	500	20%	3,000,000	6,000
			15,000,000	

	A නිෂ්පාදිතය	B නිෂ්පාදිතය	C නිෂ්පාදිතය
දාວා පිරිවැය ඒකකයකට (රු.)	200	300	500
මුළු පිරිවැය ඒකකයකට (රු.)	50	100	150
මුළු ඒකතුව (රු.)	250	400	650

පොදුකාර්ය දාවයෝගනය	A නිෂ්පාදිතය	B නිෂ්පාදිතය	C නිෂ්පාදිතය
යන්ත්‍ර සකස් කිරීම් ගණන			
ඩීයාකාරකම් උපයෝගනය	20	80	200
අදාළ පිරිවැය (රු.)	400,000	1,600,000	4,000,000
ගැනම් ඇශ්‍යාවුම් ගණන			
ඩීයාකාරකම් උපයෝගනය	100	500	1,000
අදාළ පිරිවැය (රු.)	375,000	1,875,000	3,750,000
ගනදෙනුකරුවන් ගණන			
ඩීයාකාරකම් උපයෝගනය	5	105	390
අදාළ පිරිවැය (රු.)	30,000	630,000	2,340,000
මුළු පොදුකාර්ය පිරිවැය (රු.)	805,000	4,105,000	10,090,000
තීමලුම	25,000	32,500	20,000
එකක පොදුකාර්ය පිරිවැය (රු.)	32	126	505
එකක මුළු පිරිවැය (රු.)	282	526	1,155
20% ක ලාභ අධිකය	56	105	231
විකුණුම් මිල (රු.)	339	632	1,385

(b)

- හ්‍රියාකාරකම් පාදක පිරිවැයකරණය (activity based costing) හැඳිරීමේ ස්වභාවය මත කේන්දු කර ගන්නා නිසා එය ඉනා අර්ථවත් හාන්ධ පිරිවැයක් සපයයි.
- සියලු පොදුකාර්යයන් නිෂ්පාදනයේ ධාරිතාව මත අවශ්‍යතාය කළ හැකි ලෙස උපකල්පනය කරමින් සාපු ගුම කාලය හෝ තාවත් කරන ලද යාන්තක කාලය මත පදනම් කර ගනිමින්, පොදුකාර්යය නිෂ්පාදනයන්ට අවශ්‍යතාය කර ගැනීම අර්ථවත් නොවන අතර , ඒ සඳහා රිටිධ හ්‍රියාකාරකම් යොදා ගනිමින් රට අදාළ පිරිවැය සාධක (cost drivers) අනුව නිෂ්පාදනයනට පිරිවැය ඇය කිරීම ABC මගන් සිදු කරයි.
- පුවල් නිෂ්පාදනයන් පරාසයකින් කෙරී නිෂ්පාදන ජ්‍යෙ වනු සහ හාන්ධයන්හි ප්‍රමිතය සහ ඒවාහි සංකීර්ණ හ්‍රියාවලින් නිසා වර්තමාන නිෂ්පාදන හ්‍රියාවලින් වඩාත් සංකීර්ණ වනු ඇත. ABC ක්‍රමය මෙම සංකීර්ණතාවය එහි ඇති රිටිධ පිරිවැය සාධකයන් යොදා ගනිමින් හඳුනා ගැනීමක් කරනු ලබයි.
- පොදුකාර්ය පිරිවැය සාවලනයට කුමන සාධකයන් හේතු වේ දැයි පිළිබඳ වධා තොද අවබෝධයක් ABC ක්‍රමය තුළ පවතී.
- ABC ක්‍රමය සියලුම පොදුකාර්යයන් සැලකීමට ගනු ලබන නිසා එය කර්මාන්තකාලා පරිශ්‍ය තුළ මත පදනම්වූ පාර්මිටරික ක්‍රමය ඉක්මවා කළමනාකාරීත්ව ගණකාධිකරණය රෝගෙන යනු ලබයි.

(මුළු ලකුණු 10)

පිළිණර 05

ඉගෙනුම් එලය: 6.2.1

පිටු අංක: 624

	ගණනය කිරීම
(a)	<p>ଆදායම් ශ්‍රීතය</p> <p>= මිල * ප්‍රමාණය</p> <p>= $(850 - 0.006X) * X$</p> <p>= <u>850 X - 0.006 X²</u></p>
(b)	<p>ଆන්තික ආදායම = ආදායම් ශ්‍රීතයේ පළමු අවකලනය = <u>850 - 0.012 X</u></p> <p>ଆන්තික පිරිවැය ශ්‍රීතය = මුළු පිරිවැය ශ්‍රීතයේ පළමු අවකලනය</p> <p>මුළු පිරිවැයෙන් = $2,000,000 + 50X + 0.01X^2 \rightarrow 50 + 0.02X$</p>
	<p>ලාභය උපරිම වනුයේ;</p> <p>ଆන්තික පිරිවැය = ආන්තික ආදායම</p> <p>$MC = MR$</p> $850 - 0.012X = 50 + 0.02X$ $-0.012X - 0.02X = 50 - 850$ $- 0.032 X = -800$ $X = -800 / -0.032$ $X = 25,000$ <p>මයකට බෝනික්සන් 25,000 ක් මගින් ලාභය උපරිම කරගත හැක.</p>
	<p>ප්‍රක්‍රීත විකුණුම් මිල</p> <p>$P = 850 - 0.006X$</p> <p>$P = 850 - 0.006 * 25,000$</p> <p>$P = 850 - 150$</p> <p>$P = 700$</p> <p>ප්‍රක්‍රීත විකුණුම් මිල එක් බෝනික්සෙකු සඳහා රු. 700 ක්.</p>
(c)	<p>වර්තමාන නිෂ්පාදන මට්ටමේදී මුළු ලාභය</p> <p>වර්තමාන විකුණුම් මිල (P) =</p> <p>$P = 850 - 0.006 * 12,000$</p> <p>$P = 850 - 72$</p> <p>= රු. 778</p> <p>වර්තමාන ආදායම = $778 * 12,000$ = රු. 9,336,000</p> <p>වර්තමාන පිරිවැය = $2,000,000 + 50 * 12,000 + 0.01(12,000)^2$ $= 2,000,000 + 600,000 + 1,440,000$ $= [රු. 4,040,000]$</p> <p>වර්තමාන මුළු ලාභය = රු. 5,296,000</p>
	ප්‍රක්‍රීත මට්ටමේදී ලාභය

	<p>ගණනය කිරීම</p> <table border="0"> <tr> <td style="width: 30%;">නව ආදායම</td><td>= $25,000 * 700$</td><td>= රු. 17,500,000</td></tr> <tr> <td>නව පිරිවැය</td><td>= $2,000,000 + 50 * 25,000 + 0.01 * (25000)^2$</td><td></td></tr> <tr> <td></td><td>= $2,000,000 + 1,250,000 + 6,250,000$</td><td>= රු. <u>9,500,000</u></td></tr> <tr> <td>නව මුළු ලාභය</td><td></td><td>= රු. 8,000,000</td></tr> </table> <p>අපේක්ෂිත ලාභයේ වර්ධනය</p> <p>= නව ලාභය - පැවති ලාභය</p> <p>= රු. 8,000,000 - රු. 5,296,000</p> <p>= රු. 2,704,000</p> <p>මෙහෙයුම් මට්ටමේ ඉග්‍රයාම නිසා රු. 2,704,000 කින් ලාභයේ වර්ධනය අපේක්ෂා කළ තැක.</p>	නව ආදායම	= $25,000 * 700$	= රු. 17,500,000	නව පිරිවැය	= $2,000,000 + 50 * 25,000 + 0.01 * (25000)^2$			= $2,000,000 + 1,250,000 + 6,250,000$	= රු. <u>9,500,000</u>	නව මුළු ලාභය		= රු. 8,000,000
නව ආදායම	= $25,000 * 700$	= රු. 17,500,000											
නව පිරිවැය	= $2,000,000 + 50 * 25,000 + 0.01 * (25000)^2$												
	= $2,000,000 + 1,250,000 + 6,250,000$	= රු. <u>9,500,000</u>											
නව මුළු ලාභය		= රු. 8,000,000											

(d)

- ප්‍රයස්ත නිෂ්පාදන මට්ටම අගය කරනු ලබන්නේ, විකුණුනු ලබන අනිරේක එක් එකකයක් මගින් විකුවන අනිරේක ආදායම (ආන්තික ආදායම) අනුවයි.
- ඉහත මට්ටම ඉක්මවා විකුණුන විට, බෝතික්සෙකු සැදිමේ ආන්තික පිරිවැය, එය විකිණීමෙන් ලැබෙන ආන්තික ආදායමට වඩා වැඩි අගයක් ගනී.
- එවැනි අවස්ථාවේදී නිෂ්පාදන එකක 25,000 ට වඩා වැඩියෙන් නිෂ්පාදනය කළද, ලාභය, ප්‍රයස්ත මට්ටමේ ලාභයට වඩා අඩු අගයක් ගනී.
- ව්‍යාපාරය පවතිනුයේ ලාභය උපරිම කර ගැනීම උදෙසා නිසා ආන්තික ආදායම ආන්තික පිරිවැයට සමාන වන ප්‍රයස්ත මට්ටමේ මෙහෙයුම් කටයුතු කළ යුතුය.

(මුළු තොග 10)

පිළිණර 06

ඉගෙනුම් එලය: 7.3.1
පිටු අංක: 650/657

(a)

(i)

ගණනය කිරීම	ප්‍රමාණය/අගය	ප්‍රමාණය/අගය
අවශ්‍ය නිෂ්පාදනය - ඔක්තෝබර් 60% 14,400 නොවැම්බර් 40% 9,600		
දුවා වලට ගැනුම් අයවැය	A	B
විකුතුම් සඳහා = $14,400 * 2 = 28,800$ $14,400 * 0.3 = 4,320$	28,800	4,320
අපතය සඳහා = $(28,800 / 0.96) * 0.04 = 1,200$ $(4,320 / 0.90) * 0.1 = 480$	<u>1,200</u>	<u>480</u>
මායික නිෂ්පාදනය සඳහා අවශ්‍යතාවය	30,000	4,800
+ අවසන් තොගය $[(9,600 * 2) / 0.96] * 0.25 = 5,000$ $[(9,600 * 0.3) / 0.9] * 0.25 = 800$	5,000	800
- මූල් තොගය $(30,000 * 0.25) = 7,500$ $(4,800 * 0.25) = 1,200$	<u>(7,500)</u>	<u>(1,200)</u>
මුළු මිලට ගැනුම් අවශ්‍යතාවය	27,500	4,400
විකුතුම් පිරිවැය (රු.)	50	100
මුළු මිලට ගැනුම් පිරිවැය (රු.)	1,375,000	440,000
මුළු පිරිවැය	රු. 1,815,000	

(ii). ඉම පිරිවැය අයවැය

වර්ගය	මුළු පැය	පැයක අනුපාතිකය (රු.)	මුළු පිරිවැය (රු.)
අංශ පුහුණු	$1.5 * 14,400 = 21,600$	$1,200 / 8 = 150$	$21,600 * 150 = 3,240,000$
පුහුණු	$0.5 * 14,400 = 7,200$	$1,800 / 8 = 225$	$7,200 * 225 = 1,620,000$
	28,800		4,860,000

(b)

මූලය අයවැයෙහි ප්‍රතිලාභ/අවකාශනාවයන්

- පාරිගේගිකයින්ගෙන් මුදල් ඉක්මණින් ලබාගැනීම වැනි නොය පාලන උපක්‍රමයන් ගක්තිමත් කිරීම, අනාගත මුදල් අවකාශනාවයන් පිළිබඳ බැංකු දැනුවන් කිරීම වැනි ඉදිරි සැලසුම් විරෝධ ගැනීම සඳහා මූලය අයවැය ප්‍රකාශ කළමනාකාරීන්ට නම් උපකාරී වේ.
- මෙය ආයතනයන්හි පවතින සැලසුම් උපකරණයන්ගෙන් වැදගත් එකකි. මෙය ව්‍යාපාරයේ අයවැයගත ක්‍රියාවලින් මගින් ඇති වන මුදල් අනුවලය පිළිබඳ අවබෝධයක් ලබාදෙන අතර, මෙමගින් මූලය හිජනාවයන් ඇතිවන බව අප්‍රේක්ෂා කළගොන්, එය වළක්වා ගැනීමට උපයෝග වන මෙහෙයුම් මට්ටම වෙනසකම් කිරීමක කළ හැකිය.
- මෙය, ඉදිරියේද ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ කළමනාකාරීන්ට සංඝා ලබා දෙන අතර එවා මග හරවා ගැනීමට අවසරාවක් ලබාදේ.

(මුළු ලකුණු 10)

3 වන කොටස

පිළිණුර 07

ඉගෙනුම් එලය: 1.4.2

පිටු අංක: 276/244

(a)		රැකක	අගය (රු.)
(i)	මුළු දුවාස	5,000	2,000,000
	මාසය තුළ මිලට ගැනුම්	95,000	38,950,000
	එකතුව	100,000	40,950,000
	සාමාන්‍ය අලාගය (5%)	(5,000)	
	අපේක්ෂිත නිපැයුම	95,000	
	සතා නිපැයුම	93,000	
	අයාමාන්‍ය අලාගය	2,000	
(ii)	1 වන පෙරසැරය - දුවාස පිරිවැය		40,950,000
	පරිවර්තන පිරිවැය		10,000,000
	මුළු පෙරසැර පිරිවැය		50,950,000
	අධ්‍යකාල: සුන්බූන් විකුණුම් (5,000*500)		(2,500,000)
	1 වන පෙරසැරයේ - මුළු පිරිවැය		48,450,000
	අපේක්ෂිත නිපැයුම		95,000
	සතා නිපැයුම		93,000
	2 වන පෙරසැරයට මාරු කර යැවු නිපැයුමේ වරිනාකම (රු.)		47,430,000
(iii)	අයාමාන්‍ය අලාගය		රැකක 2,000
	අයාමාන්‍ය අලාගයේ වරිනාකම (රු.)		1,020,000
	සුන්බූන් විකුණුම (2,000*500) (රු.)		1,000,000
	අයාමාන්‍ය අලාගයේ බලපෑම (රු.)		20,000
(b)	අලාග රික්ලේහනය (රැකක)		
	මුළු තොගය	10,000	
	1 වන පෙරසැරයේ නිපැයුම	93,000	
	අවශ්‍ය තොගය	(8,000)	
		95,000	
	සම්පූර්ණ කරන ලද නිපැයුම	90,000	
	සාමාන්‍ය අලාගය	5,000	

(c)	සමානුපාතික රේකක ප්‍රකාශය	පිරිවැය (රු.)		
		මුළු තොනීම් වැඩි	මෙම මායාදය	එකතුව
	පෝර පෝරසැර්යේ පිරිවැය	5,000,000	47,430,000	52,430,000
	එකතු කරන ලද දුටිය	600,000	5,966,000	6,566,000
	පරිවර්තන පිරිවැය	1,600,000	15,132,000	16,732,000
		රේකක		
		නිම කරන ලද මට්ටම	අවසන් තොගය	එකතුව
	පෝර පෝරසැර්යේ මාරු කිරීම	90,000	8,000	98,000
	එකතු කරන ලද දුටිය	90,000	8,000	98,000
	පරිවර්තන පිරිවැය	90,000	4,000	94,000
	නිම වන ලද නිෂ්පාදනයේ රේකක පිරිවැය			780
	රිකුණුම් මිල (40%ක ලාභාන්තිකය)			1,300

(d)	අවසන් තොනීම් වැඩි තොගයේ වට්තිනාකම			
	රේකක	නිම කරන ලද මට්ටම	වට්තිනාකම (රු.)	වට්තිනාකම (රු.)
	පෝර පෝරසැර්යේ මාරු කිරීම	8,000	100%	535
	එකතු කරන ලද දුටිය	8,000	100%	67
	පරිවර්තන පිරිවැය	8,000	50%	178
			අවසන් තොනීම් වැඩි තොගයේ වට්තිනාකම	5,528,000

(මුළු ලකුණු 20)

නිවේදනය

මෙහි ලබාදුන් පිළිතුරු හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය මගින් (හි ලංකා ව.ග.) පමණක් ලබාදෙන ලද අතර, එම පිළිතුරු ඔබ විසින් එය “එස්ලෝ” යන පදනම මත පිළිගත යුතු වේ.

එම පිළිතුරු “අදරු පිළිතුරු” ලෙස අදහස් නොකරන නමුන් ඒවා නොහෝදුරට suggested solution ලෙස දැක්වේ.

පිළිතුරු වලින් ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකෙරේ. ඒවා නම්,

01. විභාග ප්‍රශ්නයකට යෝජිත විසඳුමක් සඳහා සවිස්තරාත්මක නිදිසුනක් (ලදාහරණයක්) සැපයීම සහ,
02. ශිෂ්‍යයන්ට විෂය පිළිබඳව තොරතුරු පර්යේෂණය කිරීම සඳහා අත්වැලක් සැපයීම සහ විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය සහ අගය වර්ධනය කිරීම.

මෙම යෝජිත විසඳුම සම්බන්ධයෙන් හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය (හි ලංකා ව.ග.) කිසිදු ප්‍රතිදාභාරයක් ලබා නොදෙන නිසා ඒ සම්බන්ධව කිසිදු අගතියකට පත්වීමක් පිළිබඳව මැසිවේල්ලක් හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයට (හි ලංකා ව.ග.) එරෙහිව ඉදිරිපත් කිරීමට ඔබ භව හේතුවක් නොමැත. ඒ කෙසේ වෙනත් ඔබ විසින් යම් නඩුකරයක්, වන්දී ඉල්ලීමක්, පෙන්සමක්, තරජනය කිරීමක් හෝ බලවත් ඉල්ලීමක් හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයට (හි ලංකා ව.ග.) එරෙහිව ගොනුකරනු ලැබ එයින් සැලකියයුතු අන්දමේ ජයග්‍රහණයක් ලබා නොගතහොත් ඔබ විසින් එම නඩුකරයට අදාළ සම්පූර්ණ නෙතික ගාස්තු සහ වියදම් හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයට (හි ලංකා ව.ග.) ගෙවිය යුතු වේ. එනයින්ම මෙම අයිතිවාසිකම හෝ මෙහි විස්තර කෙරෙන හෝ හි ලංකාවේ නීතින් යටතේ හිමි වෙනත් අයිතිවාසිකම බලාත්මක කරවා ගැනීම සඳහා හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයට (හි ලංකා ව.ග.) නෙතික ත්‍රියාමාරුගයකට යොමුවීමට සිදුවුවහොත්, රේට අදාළ නෙතික ගාස්තු සහ වියදම්ද ඔබ විසින් හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයට (හි ලංකා ව.ග.) ගෙවිය යුතුවේ.

² 2013 හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය (හි ලංකා ව.ග.) මගිනි.

සියලුම නිමිත්ම ඇවිරිණි.

මෙම ලේඛනයේ කිසිම සටහනක් ප්‍රතිල්පාදනය කිරීම, කුමන හෝ ආකාරයකින් හෝ තුමයකින් එනම්, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, ජායා පිටපත් කිරීම, වාර්තාගත කිරීම හෝ වෙනත් තුමයකින් සම්ප්‍රේෂණය කිරීම හි ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ (හි ලංකා ව.ග.) පූර්ව ලිඛිත අවසරයකින් තොරව සිදු නොකළ යුතුය.